

# මෙලිඳු රාජ ප්‍රශ්නය



සරල සිංහල පරිවර්තනය

අතිපූජ්‍ය කිරිඳිගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

## 14. සමාධිය ස්වභාවය ගැන ප්‍රශ්නය

මිළිඳු රජ තෙමේ මෙසේ ඇසුවේය.

“ස්වාමීනී, නාගසේනයන් වහන්ස, සමාධියෙහි ස්වභාවය කුමක්ද?”

“මහරජාණෙනි, කුසල් දහම් ඉදිරියට ගැනීම සමාධියෙහි ස්වභාවයයි. යමිතාක් කුසල් දහම් ඇද්ද, ඒ සියල්ල පවතින්නේ සමාධිය ප්‍රමුඛ කොටගෙන ය. සමාධියට නැඹුරු වී ගෙන ය. සමාධියට යොමු වී ගෙන ය. සමාධියට බර වෙමින් ය.”

“ස්වාමීනී, උපමාවක් වදාළ මැනව.”

“මහරජාණෙනි, වහලයක මැද කැණීමඬලක් තිබේ. ඒ කැණීමඬලට ය සියලුම පරාල සම්බන්ධ කරන්නේ. එකල්හි ඒ සියලු පරාල තිබෙන්නේ කැණීමඬල දෙසට යොමු වීමෙනි. කැණීමඬලට ම යොමු වීමෙනි. කැණීමඬලේ උපකාරය තුළ ය. ඒ සියලු පරාලයන්ට අග්‍ර වන්නේ කැණීමඬල ය. මහරජාණෙනි, ඔය අයුරින් යමිතාක් කුසල් දහම් ඇද්ද, ඒවා පවතින්නේ සමාධිය දෙසට යොමු වීමෙන් ය. සමාධියටම නැඹුරු වීමෙන් ය. සමාධියටම බර වීමෙන් ය.”

“ස්වාමීනී, තවත් උපමාවක් වදාළ මැනව.”

“මහරජාණෙනි, කිසියම් රජෙක් සිව්රඟ සේනාව සමඟ සංග්‍රාම භූමියට පිවිසෙයි. එහි යම්කාක් හස්තීන් ඇද්ද, අශ්වයන් ඇද්ද, රථයන් ඇද්ද, පාබළ සේනාවන් ඇද්ද ඒ සියලු සේනාවන්ම සිටින්නේ රජු ප්‍රමුඛ කොට ය. රජු දෙසට නැමී ය. රජුට නැඹුරු වෙමින් ය. රජුට බර වෙමින් ය. රජුව පිරිවර කොටගෙන ය. මහරජාණෙනි, ඔය අයුරින් ම යම්කාක් කුසල් දහම් ඇද්ද, ඒවා පවතින්නේ සමාධිය දෙසට හැරීමෙනි. සමාධියටම නැඹුරු වීමෙනි. සමාධියටම බර වීමෙනි.”

“මහරජාණෙනි, අප භාග්‍යවතුන් වහන්සේ ඔය කරුණ මෙසේ වදාළ සේක.”

“පින්වත් මහණෙනි, සමාධිය ප්‍රගුණ කරන්න. පින්වත් මහණෙනි, ‘සමාහිත සිත් ඇති හික්ෂුව යථාවබෝධ ඤාණය ලබන්නේය’ කියා ය.”

“ස්වාමීනී නාගසේනයන් වහන්ස, ඉතා දක්ෂ වන සේක.”

දහහතරවෙනි සමාධියෙහි ස්වභාවය ගැන ප්‍රශ්නයයි.

තෙරුවන් සරණයි!

සරල සිංහල පරිවර්තනය  
පූජ්‍ය කිරිඳිගොඩ ඤාණානන්ද  
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ විසිනි.

පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට  
මාගේ නමස්කාරය වේවා!

උතුම් වූ ධර්මදානය පිණිස මෙම දෙසුම ඔබේ  
මිතුරන් අතරේ බෙදාහරින්න.